

Department of Education, Sabaragamuwa Province/ Weekly School Department	Sabaragamuwa Province/ Weekly School Department	Sabaragamuwa Province/ Weekly School Department
	පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව - සති පාසල	Department of Education, Sabaragamuwa Province/ Weekly School
Province/ Weekly School Department	Sabaragamuwa Province/ Weekly School Department	Sabaragamuwa Province/ Weekly School Department
Education Sabaragamuwa Province/ Weekly School Department of Education, Sabaragamuwa Province/ Weekly School Department	Sabaragamuwa Province/ Weekly School Department	Sabaragamuwa Province/ Weekly School Department
Pr. විෂය - ඉංජිනේරු තාක්ෂණවේදය	wa Province/ Weekly School Department of Education, Sabaragamuwa Province/ Weekly School Department	සතිය- 3
De. Education, Sabaragamuwa Province/ Weekly School Department of Education, Sabaragamuwa Province/ Weekly School Department	Sabaragamuwa Province/ Weekly School Department of Education, Sabaragamuwa Province/ Weekly School Department	
Pr. ගෞරීණිය- 13	muwa Province/ Weekly School Department of E	සැකසුම - එන් . ආර් . ජේ . අමරසිංහ -
De. Education, Sabaragamuwa Province/ Weekly School Department of Education, Sabaragamuwa Province/ Weekly School Department	Weekiy School Department of Education, Sabaragamuwa	ඇඟිලියගොඩ ජාතික පාසල

1. p.n සන්ධි බියෝබියක් යනු කුමක්ද ?
2. p.n සන්ධි බියෝබියක් සාදාගන්නා ආකාරය රුප සටහනක් මගින් විස්තර කරන්න
3. p.n සන්ධියක් සඳු විගසම සන්ධිය ආසන්නයේ පිහිටි වාහක වලට සිදුවන සංසිද්ධිය පහදන්න
4. p.n සන්ධියක විහාර බාධකය යනු කුමක්ද ?
5. p.n සන්ධියක විසරණ ධාරාව , පසු ධාරාව, දේහලිය වෝල්ටීයතාවය යන්න හඳුන්වන්න
- 6 . p.n සන්ධියක පෙර නැඹුරු අවස්ථාව රුප සටහනක් ඇසුරින් විස්තර කරන්න
7. Si හා Ge p.n සන්ධිවල පෙර නැඹුරු ලාක්ෂණිකය පරිපථ රුප සටහනක් හා p.n සන්ධිය දෙකෙකුවර විහාර අන්තරය (V) ට ඒදිනිව සන්ධිය කුළුන් ගෙන ධාරාවේ (I) විවෘතය දැක්වෙන ප්‍රස්ථාරයක් ඇසුරින් පහදන්න